

# අමෙරිකානු මහ බැංකුව බැංකුව වලට බොලර් ලබාදීම නැවත්වීමේ අන්තරාය පිළිබඳව ගෝලීය වෙළඳපොල තැනිගති

**Global markets shudder at prospect of Fed pullback on dollar handouts to banks**

**2008** සැප්තැම්බර් වලදී පුපුරා ගිය මූල්‍ය අරුධයේ පැටන් තමන්ට බොලර් විලියන ගනනින් පල නෙලන්තට ඉඩ පැසුනු, “ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ” වැඩ සටහන “රිකින් වික කපා හරින්තටල එඟ ගෙවිරල් මහ බැංකුව තීරයිදේ යන්න පිළිබඳව දැන ගැනීමට 18දා තිකුත් කිරීමට නියමිත බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති නිවේදනය දෙස එක්සත් ජනපදයේත් ලෝකය පුරාත් සම්පේක්ෂකයෝ තම දැස් දළ්වා නොවුවසිලිමන්ට බාලා සිටිති.

මහ බැංකුව විසින් දැනට බැංකු වෙත පිරිනමන බිංදුවට ආසන්න වන තෙක් අඩුකළ නිල පොලී අනුපාතය සමග එක පෙලට, මසකට බො බිලියන 85 ක හෝ වසරකට බොලර් විලියන 1 ක එඟ භාන්ඩාගාර බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරක්ම්පත් දැවැන්ත ලෙස මිලදී ගැනීම් ඇතුළත් ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩිසටහන මෙම සතියේදී එහි පස්වන වසර සමරයි.

සිය සාපරාධි ක්‍රියා මගින් මූල්‍ය අරුධය නිර්මානය කළ බැංකු, ආරක්ෂිත (හෙත්) අරමුදල් සහ අනෙකුත් මූල්‍ය සම්පේක්ෂකයන්ට මුදල් ලබාදීමේ තරම, පසුගිය වසර පහ පුරාවට මහ බැංකුවේ වත්කම් එකතුවෙහි පුළුල්වෙන් අනාවරනය කෙරිණි. 2008 දී බොලර් බිලියන 870 ක් පමණ වූ එම අගය තව දින කීපයකදී බොලර් විලියන 4 කට ලගාවනු ඇතැයි බලාපොරාත්තු වේ.

විශේෂයෙන්ම යුරෝපයේ සහ එක්සත් ජනපදයේ (එඟ) මිලියන සිය ගනනක කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වැඩින විරිකියාව, වැටුප් කප්පාදු සහ කපාභරුනු සම්පාදනයන්ට වාසනාවක සතුව උරුම වී තිබේ.

මැතකදී තිකුත් කළ ප්‍රකාශයක් තුළ බොයිඡ් බැංකුව පිළිගත් ලෙස: “මෙය, එඟ භා සැබැවීන්ම සියලු සංවර්ධන වෙළඳපොලවල වාර්තාගත යුත්වලම අර්ථික ප්‍රකාශනයන්ට වැඩින එකක් වුවත්, සියලු වත්කම් සඳහා මහ බැංකුව ආස්වර්යමත් වාතාවරනයක් සඳු බව පැවසීම සාධාරනය.”

පර්මනියේ හැර අන් සැම රටකම දළ දේශීය නිෂ්පාදනය, 2007 දී පැවති මට්ටමට වඩා පහල අගයක් ගත් යුරෝපයේදී විශේෂයෙන්ම ප්‍රමාණාත්මක ලිහිල්

කිරීමේ කුමවේදයේ හරිමැද පවතින පරපුව්‍රහාවය සලකුනු වෙයි. යුරෝපීයානු ඉහල ප්‍රතිලාභ (“හිය රැල්ඩ්”) සහිත හෝ කසල (“ජන්ක්”) බැඳුම්කර, සමස්ත වගයෙන් සියයට 150 ක ලාභ නිපදවිය. තනි තනි සම්පේක්ෂකයන්ට ලැබුන සැබැ ලාභ මෙම පෙනෙන අගයන්ට වඩා ඉහලය. මක්තිසා ද යත් - තම ගනුදෙනු සඳහා ඉතා අඩු පොලියට ගත් මුදල් යොදවනු ලබන - සම්පේක්ෂකයන්ට මිලදී ගත් තම වත්කම් “ඇපයට තැබීමේ” හැකියාව ලැබුන නිසාය.

“ප්‍රකාශනත්වීමේ” කතාව පදනම් විරහිත කරමින්, 2007 ට පෙර පැවතියාට වඩා සැලකියුතු අඩු තත්වයක අර්ථික වර්ධනයක් පවතින සහ කම්කරුවන් මිලියන ගනනක් දිගු කාලීන විරිකියාට මුහුන දී සිටින එක්සත් ජනපදයේදී, ස්වැන්චර්ච් සහ පුවර හි 500 කොටස් දරුණකය එහි අවම අගයට ලගාවූ 2009 වසන්තයේ පැවති 666 ක සිට තුන් ගුනයකින් ඉහල හියේය.

“ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ” ප්‍රතිපලයක් ලෙස මූල්‍යය වත්කම්වල අගයන්හි මෙම උද්ධමනය, පසුගිය වසර හතර පුරා ලෝක බිලියන පත්‍රියන් හට තම ධනය දෙගුනයක් කරගන්නට හැකියාව ලබා දුනි.

මූල්‍ය ප්‍රාග්ධනය සඳහා කිව නොහැකි තරම් ධනය සැපයෙන අතරේ, ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩිසටහන නව මූල්‍ය අරුධයක් පුපුරායාම සඳහා තත්වයන් නිර්මානය කර තිබේ. “රිකින් වික කපා හැරීමෙන්” සහ එඟ පොලී අනුපාත ඉහල දැමීමේ හේතුවෙන්, රතියා “නැගී එන වෙළඳපොලවල්” වෙතින් මුදල් ඉවතට ගලා යනු ඇතැයි යන්න ප්‍රධාන උත්සුකයක් වී තිබේ. රට තුළට ගලා එන ප්‍රාග්ධන අරමුදල් වැළින් පියවාගනු ලබන, විශාල ජ්‍යෙම ගිනුම් හිග පවතින බුසිලය, ඉන්දියාව, කුරුකිය, ඉන්දුනීසියාව සහ දකුනු අප්‍රිකාව වහාම අවදානමට වැටෙන රටවල් අතරට වැටෙටි.

බොහෝ ගිනිකොන දිග ආසියානු රටවල් පුරා අවපාතයක් වැනි ඇදවැම්මක් සනිටුහන් කළ 1997-98 ආසියානු මූල්‍ය අරුධයටත් වඩා අතිශයින් පුළුල් පරිමාවක ගෝලීය මූල්‍ය අරුධයක් පැන නැංවිය හැකි පරිදි, මෙම වෙළඳපොලවල් වෙතින් අරමුදල් වේගයෙන් පිටතට ගලායමේ විහවයක් පවතී. ගෙවිරල් මහ බැංකුව විසින් “රිකින් වික කපා හරිනු ලැබීමේ”

කතා, මගින් සිදු වන්නේ කුමක්ද යන්න පසුගිය වසන්තයේදී සහ සරත් සමයේදී එඟ පොලී අනුපාතවල ඉහළ යැමෙන් හා වඩා ආරක්ෂිත තැන් වෙත මුදල ඉක්මනින් ගොයාමෙන් දැකගත හැකි විය.

මෙවැනි තත්ත්වයක් මගින් මූල්‍ය අර්බුදයක් පැන නැවැවුහෙන්, 2008-2009 මූල්‍ය උනු වීමට වඩා බරපතල ප්‍රතිච්චිත වලට මුහුනදීමට සිදුවනු ඇත. වසර පහකට පෙර තිබූ තත්ත්වයට වෙනස්ව, ලෝකයේ ප්‍රධාන මහ බැංකු සහ සියලුවලටමත් වඩා එඟ ගොඩරල් මහ බැංකුව දැන්, බොහෝ කොටම මූල්‍ය වෙළඳපාලේ ගනු දෙනු වල යෙදී ඇති අතර තම වත්තම් මත සැලකිය යුතු පාඩු අත් විදිනවා ඇත.

හැකිලෙන සමස්ත ආර්ථිකයක් මත පැවතෙන දිනෙන් දින ඉහළ යන මූල්‍ය දන්තකන්ධය ද සමග, ගෝලීය ආර්ථිකය උඩු යටිකුරු කළ පිරිමිචියක ස්වරුපයකට පත්වීමේ හැකියාව ඉහළ යමින් තිබේ.

නොවැම්බරයේ පැවැත්වුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරෘයේන සම්මත්තුනයකදී කළ කතාවකදී, හිටපු එඟ භාන්ඩාගාර ලේකම් ලෝරන්ස් සමරස් ලෝක ආර්ථිකයේ "පොදු පල්ලීම" ගැන එනම් අස්ථිර, දුරවල ඉල්පුමක සහ අඩු හෝ හැකිලෙන වර්ධනයක් සහිත අවධියක හැකියාව ගැන අනතුරු ඇතුළුය. ගිණැන්ෂල් ටයිමිස්හි ආර්ථික ලියුම්කරු වන මාරින් වුල්ග් පැවැසු අන්දමට, සමරස්ගේ අදහස් "ඉතිරි වී සිටින යම හෝ සුහවාදියෙකු මත අයිස් වනුර ගැලුම් ගනනක් හෙලිමිකි."

නොවැම්බර 25 වනදා ගයිනැන්ෂල් ටයිමිස් හි ලියමින්, එවිච්ස්නේස් බැංකුවේ ප්‍රධාන ගෝලීය ආර්ථික විශේෂයායා වන ස්ටිවන් කිං, "සංවර්ධිත ලෝකය හරහා සිදුවන ආර්ථික කටයුතු වල පරිමාව පුදුම සහගත ලෙස පහත වැට් පවතී," යයි ප්‍රකාශ කළේය. "මන්දාවධමනය සහ ප්‍රකාශනමත්වීම පිළිබඳ භාජාව තව දුරටත් අදාළ නොවේ. රීට වෙනස්ව, නොනැවති පවතින ආර්ථික පල්ලීමකට අප මුහුන දී ඇත. බවහිර ද ජ්‍යානයේ දක්නට ලැබුනු ආකාරයේ 'අහිමිවූ දැකයකට' ඇතුළුවීමේ අවදානමක් ඇතැයි සිතන උදව්‍යයට ප්‍රධාන කාරනය වැරදි තිබේ. ප්‍රශ්නය වන්නේ දැනවමත් අපගේ ආර්ථිකයන්හි ඩුස්ම හිර කර ඇති තැනිවූ දැකයෙන්, අපට බෙරෙන්නට හැකිද යන්නයි" ඔහු වැඩිදුරටත් ලිවේය.

සමාගම් මුදල් ආයෝජනය කරනවාට වඩා රස් කොට තබාගන්නා අතරේදී, වැටුප් පහත වැට් ඇති අතර පොලී අනුපාත අතිශයින් පහල මට්ටමක ද රාජ්‍ය නය "අතිශයින්ම ඉහළ මට්ටමක" සහ තවත් ඉහළ යමින් ද පවතින බව මුහු සඳහන් කළේය. 2008 කඩාවැටීම අද්දරදී ප්‍රතිපත්ති සම්පාදකයින් මහා අවපාතය වැළැක්වා ගත් බව කිව හැකි වුවදා, මවනට "මහා පල්ලීම" වලක්වා ගත නොහැකි විය.

ධනපති ආර්ථිකයේ බිඳුවැටීම, වරක් "සාමාන්‍ය" තත්ත්වය ලෙස සැලකුන, ආයෝජන සංඛ්‍යාවලින් බලා ගැනීමට පුළුවන. අනීතයේදී, 1980 ගනන් වලදී එඟ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 9 ක් පමණ පරාසයක් තුළ ලාභ සහ ආයෝජන අනුපාත පුළුල් වශයෙන් එකිනෙක පුළුබැඳ ගියේය. ජීම්ම්‍යි වත්තම් කලමනාකරුගේ විශ්ලේෂණයකට අනුව, 2009ට පසු සම්බන්ධතාවය "පාලනයෙන් තොරව" යාමත් සමග වැඩිවන වික්න්දුනයක් සිදු විය. දැන් එඟයේ බදු ගෙවීම් වලට පෙර ආයතනික ලාභ, දදේනියෙන් සියයට 12 ක් පමණ වන නමුත්, ගුද්ධ ආයෝජන සියයට 4 ක් පමණය.

අනෙකුත් රටවල අගයයන්ද එවැනිම ප්‍රවනතාවක් පෙන්වයි. බ්‍රිතාන්‍යයේ සෝශ්ලිස්ට් ඉකොනොමික් බ්‍රිලෝන් සගරාව විසින් කළ සම්ක්ෂණයකට අනුව, ආයෝජනයට දල මෙහෙයුම් අතිරික්තයේ පෙන්වන ලද අනුපාතය (ලාභවල පුළුල් මිනුමක්) 2008දී සියයට 56 ක් වූ අතර එය 1979 දී එහි උපරිමය වූ සියයට 69 න් ඉතා පහල අයති. 2012 දී එය සියයට 46 ක් පමණි. 1979 මට්ටමට නැවත පැමිනීමට නම්, දදේනි සියයට 12 කට සමාන වන බොලර් ප්‍රිලියන 1.5 කින් ආයෝජන ඉහළ දැමිය යුතුය.

2008 වැනි ආසන්න වසරකදී සියයට 53.2 ක් වූ ආයෝජන අනුපාතය ප්‍රසරේදී සියයට 47.1 කට කඩාවැටීමින් යුරෝ කළාපයේද රීට සමාන තැනුරුවක් පෙන්නුම් කළේය. බ්‍රිතාන්‍යයේදී, 1975 දී සියයට 76 ක් වූ එහි එත්තිභාසික උපරිමයේ සිට 2008 දී සියයට 53 කට ඇද වැටුන අනුපාතය දැන් සියයට 42.9 දක්වා පහල ගොස් තිබේ.

ප්‍රධාන සමාගම් ගැක්ටරි වසා දම්මින් සහ වෙළඳපාල සහ ලාභ වෙනුවෙන් නොනවත්වා උත්සන්න වන අරගලයක යෙදෙමින් ගෝලීය "ප්‍රතිසංස්කරන" ක්‍රියාත්මක කරන තතු තුළ, කම්කරු පන්තියේ වැඩින දුගීභාවය මෙම සංඛ්‍යාලේඛන පිටුපසින් ඇති සමාජ යාර්ථකයයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ තමන්ගේම නිගමන වලට එලඹිය යුතුවා සේම ඒවා මත ක්‍රියාත්මක වීමට පටන් ගත යුතුය. ගෝලීය දනපති ආර්ථිකය "ප්‍රකාශන්ම හාවයට" පත්වන්නේ තැත. එය කඩාවැටීමේ තිබේ. බිලියන ගනනක් ජනතාවකට ගැඹුරුවන දුගීභාවයක් උරුමකර දෙමින්, ලාභ කුමය පෙර නොවූ විරු දැවැන්ත පරපෙෂ්මිතභාවයක සහ බාධනයක අවධියකට එලඹි තිබේ. එය පෙරලා දමා, බැංකු සහ ප්‍රධාන බහුජාතික සමාගමවල වත්තම් අත්පත්කර ගනීමින්, සැලසුම්ගත ජාත්‍යන්තර සමාජවාදී ආර්ථිකයකින් එය විස්තාපනය කළ යුතුය.

**නික් බ්‍රිමිස් විසිනි**